



Ceylon Government Gazette

Published by Authority.

No. 5,425—FRIDAY, SEPTEMBER 4, 1896.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

Land Sales :—		PAGE		PAGE
Western Province	...	930	Land Acquisition Notices	921
Central Province	...	—	Land Resumption Notices	—
Northern Province	...	—	Notices under "The Forest Ordinance"	—
Southern Province	...	913 & 930	Notices of sale of Arrack, Opium, and Toll Rents	927
Eastern Province	...	918	Notices of sale of Salt and Timber	—
North-Western Province	...	—	Notifications of Close Seasons, Infected Areas, &c.	935
North-Central Province	...	—	Specifications under "The Irrigation Ordinance"	—
Province of Uva	...	920 & 931	Miscellaneous Departmental Notices	—
Province of Sabaragamuwa...	...	—		

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 936, s. p.

Colonial Secretary's Office,
Colombo, August 22, 1896.

ON Wednesday, October 28, 1896, and following days, at 11 A.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Hakmana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and five allotments of land situated in the Matara District of the Southern Province.

Preliminary plan 4,631.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
12793	Galagamullehena	Bamunugama	Garden	1	1	20
12794	Karanketiyahena	do.	do.	2	0	0
K 490	Maramandiyahena	do.	do.	2	0	35
L 490	Ibulahena	do.	do.	1	0	2
12795	Do.	do.	do.	0	3	22
12796	Nakutiahena	do.	do.	1	2	25
12797	Maramandiya or Kekunamandiyahena	do.	Jungle	3	2	3
12798	Do.	do.	do.	5	1	13

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 4,620.		
C 490	Galpoldeniyahena	Bamunugama	Garden	0 2 31
12727	Managedeniyahena	do.	do.	0 1 15
12728	Do.	do.	do.	0 1 9
12729	Mellakolamandiyahena	do.	Jungle	5 3 15
12730	Iriyagahamadahena	do.	Garden	0 3 2
12731	Medagodakellahena	do.	do.	0 1 8
12731½	Do.	do.	do.	0 1 5
		Preliminary plan 4,625.		
J 490	Wattakayadeniya	Kebaliyapola	Paddy field	0 1 15
12756	Karawalagahahena	Wepotaira	Chena	4 3 22
12757	Rukattanagahahena	do.	Citronella	2 1 24
12758	Do.	do.	Chena	3 1 28
12759	Nugawalahena	Kurunayakamulla	do.	2 3 10
12760	Bogahahena	Kebaliyapola	do.	0 2 39
12761	Mukalanmandiya	Kurunayakamulla	do.	1 1 11
12762	Nugahahena	Kebaliyapola	do.	2 2 23
12763	Do.	do.	Old cocoanut, jak, &c.	0 0 24
12764	Kehelwattahena	Kurunayakamulla	Chena	0 0 38
12765	Do.	Kebaliyapola	do.	0 3 20
12766	Do.	do.	Cleared chena	0 1 35
12767	Do.	Kurunayakamulla	Chena	0 0 24
12768	Do.	do.	Citronella	0 0 10
12769	Do.	Kebeliyapola	do.	0 0 23
12770	Do.	do.	Chena	3 1 10
12771	Do.	do.	Jak, &c.	0 3 38
12772	Narangahahena	Kebeliyapola	Citronella	0 0 7
12773	Do.	Kurunayakamulle	do.	0 2 15
12774	Do.	Kebeliyapola	do.	0 2 20
12775	Do.	do.	Chena	2 2 27
12776	Liyanagekambarankagahahena	do.	do.	4 0 29
12778	Mukalanahena	do.	do.	0 0 11
12779	Do.	do.	do.	2 0 23
12780	Do.	do.	Citronella	0 1 12
12781	Do.	do.	do.	0 2 4
12782	Tenepita or Bogahahena	do.	Chena	4 0 14
12783	Kendeketiayahena	do.	Jungle	2 3 11
		Preliminary plan 4,651.		
12864	Hingurugalahena	Kebeliyapola	Chena	1 2 19
		Preliminary plan 4,649.		
12859	Bakmigaha or Masmoragahahena	Kebeliyapola	do.	5 3 38
		Preliminary plan 4,644.		
M 491	Gorakagasmullahena	Bamunugama	Garden	2 0 3
12825	Wewa-atmaga	do.	do.	0 1 6
		Preliminary plan 4,652.		
12865	Meekandahena	Kurunayakamulle	Citronella	0 0 14
12866	Do.	do.	Chena	1 3 30
12867	Do.	do.	Citronella	0 0 34
N 491	Pellanketiyadeniya	do.	Field	0 0 23
		Preliminary plan 4,622.		
12738	Puakgahahena	Wepotaira	Cleared chena	0 0 9
12739	Do.	do.	do.	0 2 12
12740	Do.	do.	Chena	0 2 19
12741	Do.	do.	do.	1 1 2
12742	Do.	do.	Citronella	0 0 7
12743	Do.	do.	do.	0 1 4
12744	Pallandeniayahena	do.	Chena	0 0 39
12745	Do.	do.	do.	0 3 6
12746	Do.	do.	Citronella	0 0 18
12747	Bogahahena	do.	Chena	0 3 20
12748	Do.	do.	do.	0 2 10
12749	Do.	do.	Citronella	0 3 22
12750	Do.	do.	Chena	0 1 11
12751	Do.	do.	do.	0 1 14
F 490	Madittadeniya	do.	Paddy field	0 0 36
G 490	Ehalagahatennadeniya	do.	do.	1 0 17
H 490	Kekunagahadeniya	do.	do.	0 3 21
I 490	Mylagabahakumbura	do.	do.	1 1 28
12752	Mylagahahena	do.	Chena	0 0 15
		Preliminary plan 4,618.		
12720	Kirijjakomahena	Wepotaira	Chena	3 3 3
12721	Do.	do.	Citronella	0 1 23
12722	Muttetuhena	do.	Chena	2 1 23
12723	Paragahahena	do.	do.	2 1 32
12724	Ratukosgahahena	do.	do.	2 2 3
12724½	Mahahena	do.	do.	2 0 15
		Preliminary plan 4,678.		
V 491	Panchawalaradawatta	Pallewala	Garden	2 2 26

Lot.	Name of Land.	Village.	Description.	Extent, A. R. P.
12725	Dunumadalagahahena	Preliminary plan 4,619. Pallewala	Garden	0 0 15
12726	Do.	do.	do.	1 3 14
12595	Magadeniya	Preliminary plan 4,569. Ganboddala	Paddy field	1 0 13
12596	Kalukanda <i>alias</i> Madittawala- deniya	do.	Deniya	5 2 27
12790	Kotigalhena	Preliminary plan 4,630. Kongala	Chena	0 1 24
12791	Do.	do.	do.	6 1 17
12786	Piellahena	Preliminary plan 4,627. Parapamulle	Jungle	16 2 0
12755	Galgodahena	Preliminary plan 4,624. Parapamulle	Jungle	20 0 20
12967	Kossalaketiya	Preliminary plan 4,676. Dewalagama	Garden	8 1 16
12968	Ithagalahena	do.	Citronella	1 0 17
12969	Do.	do.	Jungle	3 1 38
12922	Tunkuttuhena	Preliminary plan 4,667. Kohuliadda	Indiancorn	0 1 32
12923	Do.	do.	Chena	2 2 5
12924	Do.	do.	Indiancorn	0 1 13
12925	Giragahadeniya	do.	Paddy field	0 0 9
12787	Kirimaduwahena	Preliminary plan 4,628. Radawela	Jungle	10 2 7
12788	Do.	do.	do.	0 0 10
12623	Arankahahena	Preliminary plan 4,581. Denegama	Chena	6 0 36
M 227	Yahalehena	Preliminary plan 2,112. Parapamulla	Chena	1 1 17
N 227	Do.	do.	do.	1 3 35
O 227	Lindagawadeniya	do.	Field	0 0 22
P 227	Yahalehena	do.	Chena	0 1 10
Q 227	Udadeniyawatta	do.	Garden	1 3 26
R 227	Pellehena	do.	Chena	1 2 0
S 227	Do.	do.	do.	0 1 36
T 227	Alupotadeniya-atmaga	do.	do.	0 1 32
U 227	Alupota-atmaga	do.	do.	0 1 33
V 227	Peelahena	do.	do.	0 1 19

Upset price,—Rs. 20 on all lots over one acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 936, S. P.

වර්ෂ 1896 ක්වූ අගෝස්තු මස 22 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමාගේ නායකත්වයෙන් කන්තෝරුවේදී.

මාතර දිසාවේ පළාත්පාලනවිද්‍යාලයේ විසින් මෙහි පහත සඳහන්වූ ආශ්‍රිත සත්කම් ඉඩම් ආශ්‍රිතවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ ඔක්තෝබර් මස 28 වෙනි දින වූ බදුද 11ට හත්වන තානායකමේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට ගෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණුපලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 95ක්.

පිහිටුම 4,631.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. ර. ප.
12793	ගලගම්මුල්ලේ හේන	බවුනුගමුව	ඉඩම	1 1 20
12794	කරන්කැවියේ හේන	එම	එම	2 0 0
K 490	මාර්මන්සියේ හේන	එම	එම	2 0 35
L 490	ඉඹුලේ හේන	එම	එම	1 0 2
12795	එම	එම	එම	0 3 22
12796	නාකැවියේ හේන	එම	එම	1 2 25
12797	මාර්මන්සියේ නොහොත් කැකුන මන්සියේ හේන	එම	කැලැව	3 2 3
12798	එම	එම	එම	5 1 13

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහක. අ. රු. ප.
සිතියම 4,620.				
C 490	ගල්පොල්දෙකියේ හේන	බවුහුගමුව	ඉඩම	0 2 31
12727	මානගේදෙකියේ හේන	එම	එම	0 1 15
12728	එම	එම	එම	0 1 9
12729	මලකොලමන්සියේ හේන	එම	කැලාව	5 3 15
12730	ඊරියගහමඩ හේන	එම	ඉඩම	0 3 2
12731	මැදගොඩකැලේ හේන	එම	එම	0 1 5
12731½	එම	එම	එම	0 1 8
සිතියම 4,625.				
J 490	වත්තකාය දෙනිය	කැබ්ලියාපොල	කුඹුර	0 1 15
12756	කරුවලගහ හේන	වේපොතඉර	හේන	4 3 22
12757	රුක්අත්තගහ හේන	එම	පැහිරිමාන්	2 1 24
12758	එම	එම	හේන	3 1 28
12759	හුගවල හේන	කුරුනායකමුල්ල	එම	2 3 10
12760	බෝගහ හේන	කැබ්ලියාපොල	එම	0 2 39
12761	මුකලන්මන්සිය	කුරුනායකමුල්ල	එම	1 1 11
12762	හුගහ හේන	කැබ්ලියාපොල	එම	2 2 23
12763	එම	එම	පරන කොස් පොල් ආදී	0 0 24
12764	කෙහෙල්වත්තේ හේන	කුරුනායකමුල්ල	හේන	0 0 38
12765	එම	කැබ්ලියාපොල	එම	0 3 20
12766	එම	එම	කොටාපු හේන	0 1 35
12767	එම	කුරුනායකමුල්ල	හේන	0 0 24
12768	එම	එම	පැහිරිමාන්	0 0 10
12769	එම	කැබ්ලියාපොල	එම	0 0 23
12770	එම	එම	හේන	3 1 10
12771	එම	එම	කොස් යනාදී	0 3 38
12772	නාරන්ගහ හේන	කැබ්ලියාපොල	පැහිරිමාන්	0 0 7
12773	එම	කුරුනායක මුල්ල	එම	0 2 15
12774	එම	කැබ්ලියාපොල	එම	0 2 20
12775	එම	එම	හේන	2 2 27
12776	ලියනගේ කාඹරන්ගාගහහේන	එම	එම	4 0 29
12778	මුකලාන හේන	එම	එම	0 0 11
12779	එම	එම	එම	2 0 23
12780	එම	එම	පැහිරිමාන්	0 1 12
12781	එම	එම	එම	0 2 4
12782	තැන්තපිට නොහොත් බෝගහ හේන	එම	හේන	4 0 14
12783	කැන්දකැට්ට හේන	එම	කැලාව	2 3 11
සිතියම 4,651.				
12864	හින්ගුරුගල හේන	කැබ්ලියාපොල	හේන	1 2 19
සිතියම 4,649.				
12859	බක්මිගහ නොහොත් මාස් මොම්ගහ හේන	කැබ්ලියාපොල	එම	5 3 38
සිතියම 4,644.				
M 491	සොරකහස්මුල්ලේ හේන	බවුහුගමුව	ඉඩම	2 0 3
12825	වැවදුන්මග	එම	එම	0 1 6
සිතියම 4,652.				
12865	මිකන්ද හේන	කුරුනායක මුල්ල	පැහිරිමාන්	0 0 14
12866	එම	එම	හේන	1 3 30
12867	එම	එම	පැහිරිමාන්	0 0 34
N 491	පැල්ලන්කැට්ට දෙනිය	එම	කුඹුර	0 0 23
සිතියම 4,622.				
12738	පුවක්ගහ හේන	වේපොතඉර	කොටාපු හේන	0 0 9
12739	එම	එම	එම	0 2 12
12740	එම	එම	හේන	0 2 19
12741	එම	එම	එම	1 1 2
12742	එම	එම	පැහිරිමාන්	0 0 7
12743	එම	එම	එම	0 1 4
12744	පල්ලන්දෙනිය හේන	එම	හේන	0 0 39
12745	එම	එම	එම	0 3 6
12746	එම	එම	පැහිරිමාන්	0 0 18
12747	බෝගහහේන	එම	හේන	0 3 20
12748	එම	එම	එම	2 2 10
12749	බෝගහහේන	වේපොතඉර	පැහිරිමාන්	0 3 22
12750	එම	එම	හේන	0 1 11
12751	එම	එම	එම	0 1 14

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
F 490	මහින්දේදෙනිය	වේපොතඉර	කුඹුර	0 0 36
G 490	ඉහලගහනැන්න දෙනිය	එම	එම	1 0 17
H 490	කැකුගහදෙනිය	එම	එම	0 3 21
I 490	මයිලගහකුඹුර	එම	එම	1 1 28
12752	මයිලගහ හේන	එම	හේන	0 0 15
සිතියම 4,618.				
12720	කිරිප්පකොනෙ හේන	වේපොතඉර	එම	3 3 3
12721	එම	එම	පැහිරිමාන්	0 1 23
12722	මුත්තෙව්ටුහේන	එම	හේන	2 1 23
12723	පරගහහේන	එම	එම	2 1 32
12724	රතුකොස්ගහහේන	එම	එම	2 2 3
12724½	මහහේන	එම	එම	2 0 15
සිතියම 4,678.				
V 491	පහවල රදුවන්න	පල්ලේවල	ඉඩම	2 2 26
සිතියම 4,619.				
12725	දුහුමඩලාගහහේන	පල්ලේවල	එම	0 0 15
12726	එම	එම	එම	1 3 14
සිතියම 4,569.				
12595	මහදෙනිය	ගොන්බද්දල	කුඹුර	1 0 13
12596	කළුකන්ද නොහොත් මහින්ත වලදෙනිය	එම	දෙනිය	5 2 27
සිතියම 4,630.				
12790	කොට්ඨලේහේන	කොන්ගල	හේන	0 1 24
12791	එම	එම	එම	6 1 17
සිතියම 4,627.				
12786	පිපිල්ලහේන	පරපාමුල්ල	කැලෑව	16 2 0
සිතියම 4,624.				
12755	ගල්ගොඩහේන	පරපාමුල්ල	එම	20 0 20
සිතියම 4,676.				
12967	කොස්සලකැටිය	දේවාලේගම	ඉඩම	8 1 16
12968	ඉත්තගලහේන	එම	පැහිරිමාන්	1 0 17
12969	එම	එම	කැලෑව	3 1 38
සිතියම 4,667.				
12922	තුන්කුච්චු හේන	කොහුලියැද්ද	බඩඉරිඟු වැවිල්ල	0 1 32
12923	එම	එම	හේන	2 2 5
12924	එම	එම	බඩඉරිඟු වැවිල්ල	0 1 13
12925	හිරුගහදෙනිය	එම	කුඹුර	0 0 9
සිතියම 4,628.				
12787	කිරිමඩුව හේන	රදුවෙල	කැලේ	10 2 7
12788	එම	එම	එම	0 0 10
සිතියම 4,581.				
12623	අරත්කහහේන	දෙනගම	හේන	6 0 36
සිතියම 2,112.				
M 227	යාලේ හේන	පරපාමුල්ල	හේන	1 1 17
N 227	එම	එම	එම	1 3 35
O 227	ලීදගාවාදෙනිය	එම	කුඹුර	0 0 22
P 227	යාලේහේන	එම	හේන	0 1 10
Q 227	උඩදෙනියේ වන්න	එම	දෙවෙල් වන්න	1 3 26
R 227	වැල්ලේවන්න	එම	හේන	1 2 0
S 227	එම	එම	එම	0 1 30
T 227	අළුපොකදෙනිය අත්මහ	එම	එම	0 1 32
U 227	අළුපොත්තේ අත්මහ	එම	එම	0 1 33
V 227	පිල්ලේහේන	එම	එම	0 1 19

අක්කරගකට වැඩි ඉඩම් කැබෙල්ලක්, අක්කරගක් රූපියල් 20 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුන්ට නාත්සේගෙත්තු, විකිනිමේ කොන්දේසි ගැණ කාරණා මාහර දිගාවේ ආණ්ඩුවේ උපද්වන්නරුන්ට නාත්සේගෙත්තු දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිවු. ටී. වෙලර්,
වැඩබලන මහසෙක්කාරිස් මමත.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 561, E. P.

Colonial Secretary's Office,
Colombo, August 31, 1896.

ON Thursday, October 15, 1896, at noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Tampalakam and Kaddukkulam pattus of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
Preliminary plan 560.—Tampalakampattu.						
P 45½	Tirukaikuda	Roman Catholic Priest	R. C. Chapel	2 1 8	10	0
Preliminary plan 2,085.—Tampalakampattu.						
6895	Andankulam	R. C. Collingwood	Open grass land	18 0 38	10	0
6896	Do.	do.	Jungle being clearad	8 3 16	10	0
6897	Do.	do.	New clearing	4 2 29	10	0
Preliminary plan 2,136.—Tampalakampattu.						
7037	Kandalkado	The Assistant Government Agent	Paddy	14 1 2	20	0
7038	Do.	do.	Garden	0 2 31	10	0
Preliminary plan 2,089.—Tampalakampattu.						
6907	Kantalai	A. M. Assanlevvai	Jungle	0 3 22	15	0
6908	Do.	do.	Open	0 0 11	15	0
6909	Do.	—	Young cocoanut	0 0 13	17	50
Preliminary plan 766.—Tampalakampattu.						
W 315	Kantalai	K. Avaumma	Paddy	5 1 23	30	0
Z 315	Do.	do.	do.	5 0 0	30	0
M 316	Do.	do.	Garden	0 0 33	30	0
Preliminary plan 2,113.—Kaddukkulampattu.						
6979	Nilaveli	S. Nakappen and others	Jungle	6 1 9	30	0
Preliminary plan 2,054.—Kaddukkulampattu.						
6766	Kumpurupiddi	K. Kanapathi	Jungle	9 0 0	12	50
6767	Do.	—	Paddy	3 3 29	17	50
Preliminary plan 2,061.—Kaddukkulampattu.						
6782	Do.	V. Chellappah	Jungle and paddy	6 3 33	12	50
Preliminary plan 2,070.—Kaddukkulampattu.						
6842	Do.	K. Kartikesu	Jungle	0 3 21	12	50
Preliminary plan 2,079.—Kaddukkulampattu.						
6871	Do.	V. Sanmukam	Jungle and paddy	7 2 24	12	50
Preliminary plan 2,071.—Kaddukkulampattu.						
6843	Kuchcheveli	—	Jungle	1 2 7	12	50
6844	Do.	S. M. Hussan	—	1 0 37	12	50
6846	Do.	V. Kappa Udaiyar	—	1 1 37	12	50
Preliminary plan 2,057.—Kaddukkulampattu.						
6769½	Do.	M. W. Sankarappillai	Jungle, paddy	1 1 34	12	50
Preliminary plan 770.—Kaddukkulampattu.						
V 317	Pulmoddai	K. M. Miranaina Marakkayer, &c.	Paddy	2 1 3	12	50
W 317	Do.	do.	do.	2 1 11	12	50
Y 317	Do.	do.	do.	2 3 15	12	50
Preliminary plan 2,060.—Kaddukkulampattu.						
6781	Tiriyai	K. Supprumaniam	Jungle	1 3 0	15	0
Preliminary plan 2,062.—Kaddukkulampattu.						
6783	Do.	K. Santirasakarampillai	Young cocoanut	0 0 30	12	50
6784	Do.	do.	Open	0 1 0	12	50
Preliminary plan 2,080.—Kaddukkulampattu.						
6872	Do.	The Assistant Government Agent	Jungle	3 0 31	12	50
6873	Do.	N. Kanthiran	Paddy	0 2 28	30	0
6874	Do.	S. Kulantaiyer, &c.	Paddy	2 1 25	30	0
6875	Do.	do.	Jungle	2 0 4	12	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 561, E. P.

கொலோனியல் சர்க்கிடுததாரா ஆபீசில்,
கொழும்பு, 1896 (நவ) ஆவணி 31 ந் தேதி.

1896 ம் ஆண்டு ஐப்பசிமாசம் 15 ந் திகதி பின்பகல தன ஆபீசில் கீழ் மாகாணத்து திருக்கோலமலை உதவி கற்ணமேந்து ஏசனறவாகளால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்ப்பும்.

32 காணித்துணடுகள், கீழ் மாகாணத்து திரிகோணமலை டிலவ திறிக்கின தம்பலகமம், கட்டுக்குளப்பகுதிகள் விருக்கின்றது.

பிளான இலக்கம் 560, தம்பலகமப்பற்று. உரித்தாளி—அரசாட்சியார். அக்கரொன றிகு திட் டவலை.

இல.	குறிச்சி.	கேள்விகாரானின பெயர்.	வீபாடம்.	விசாலம்.	அ. ரூ. ப.	ரூ. ச.
P 45½	கிருகலிக்குடா	கத்தோலிக்க குரு	கத்தோலிக்க கோவில்	2 1 8		10 0
6895	ஆண்டாங்குளம்	பிளான இலக்கம் 2,085, தம்பலகமப்பற்று. ஆர். சி. கொலிங்குட்	திறப்பான புலலுத்தரை	18 0 38		10 0
6896	ஓடி	ஓடி	காடு துப்பாவாககப்பட்டதரை	8 3 16		10 0
6897	ஓடி	ஓடி	புதிதாய் துப்பாவாககப்பட்டதரை	4 2 29		10 0
7037	கண்டல்காடு	பிளான இலக்கம் 2,136, தம்பலகமப்பற்று. உதவி ஏசனறா	நெற்றரை	14 0 2		20 0
7038	ஓடி	ஓடி	தோட்டத்தரை	0 2 31		10 0
6907	கந்தளாய	பிளான இலக்கம் 2,089, தம்பலகமப்பற்று. எ. எம். அசனூலெவ்வை	காடு	0 3 22		15 0
6908	ஓடி	ஓடி	திறப்பானதரை	0 0 11		15 0
6909	ஓடி	—	தென்னடபிள்ளை	0 0 13		17 50
W 315	கந்தளாய	பிளான இலக்கம் 766, தம்பலகமப்பற்று. கே. ஆசாஅம்மா	நெற்றரை	5 1 23		30 0
Z 315	ஓடி	ஓடி	ஓடி	5 0 0		30 0
M 316	ஓடி	ஓடி	தோட்டத்தரை	0 0 33		30 0
6979	கிலாவெளி	பிளான இலக்கம் 2,113, கட்டுக்குளப்பற்று. பீ. நாகப்பனூ மறுபேரும்	காடு	6 1 9		30 0
6766	சூம்புறுப்பிட்டி	பிளான இலக்கம் 2,054, கட்டுக்குளப்பற்று. கே. கணவதி	காடு	9 0 0		12 50
6767	ஓடி	—	நெற்றரை	3 3 29		17 50
6782	சூம்புறுப்பிட்டி	பிளான இலக்கம் 2,061, கட்டுக்குளப்பற்று. வீ. செவலப்பா	காடும் நெற்றரையும்	6 3 33		12 50
6842	சூம்புறுப்பிட்டி	பிளான இலக்கம் 2,070, கட்டுக்குளப்பற்று. கே. காதங்கேசு	காடு	0 3 21		12 50
6871	சூம்புறுப்பிட்டி	பிளான இலக்கம் 2,079, கட்டுக்குளப்பற்று. வீ. சணமுகம்	காடும் நெற்றரையும்	7 2 24		12 50
6843	குச்சுவெளி	பிளான இலக்கம் 2,071, கட்டுக்குளப்பற்று. —	காடு	1 2 7		12 50
6844	ஓடி	எஸ். எம். குசான	காடு	1 0 37		12 50
6846	ஓடி	வீ. கப்ப உடையாரா	—	1 1 37		12 50
6769½	குச்சுவெளி	பிளான இலக்கம் 2,057, கட்டுக்குளப்பற்று. எம். என. சங்கராப்பிள்ளை	காடும் வயலும்	1 1 34		12 50
V 317	புலமோட்டை	பிளான இலக்கம் 770, கட்டுக்குளப்பற்று. கே. எம். மீராநெபினு மர ககாயரு மறுபேரும்	நெற்றரை	2 1 3		12 50
W 317	ஓடி	ஓடி	ஓடி	2 1 11		12 50
Y 317	ஓடி	ஓடி	ஓடி	2 3 15		12 50
6781	திரியாய	பிளான இலக்கம் 2,060, கட்டுக்குளப்பற்று. கே. சுப்பிரமணியம்	காடு	1 3 0		15 0
6783	திரியாய	பிளான இலக்கம் 2,062, கட்டுக்குளப்பற்று. கே. சந்திரசேகரம்பிள்ளை	தென்னடபிள்ளை	0 0 30		12 50
6784	ஓடி	ஓடி	வெளி	0 1 0		12 50
6872	திரியாய	பிளான இலக்கம் 2,080, கட்டுக்குளப்பற்று. உதவி ஏசனறா	காடு	3 0 31		12 50
6873	ஓடி	ஏன். ககிரான	நெற்றரை	0 2 28		30 0
6874	ஓடி	எஸ். குளந்தையரு மறுபேரும்	ஓடி	2 1 25		30 0
6875	ஓடி	ஓடி	காடு	2 0 4		12 50

இக்காணிக்களைப்பற்றி மேலதிகவீவரம் அளவைதலைவரிடத்திலும் வற்பனவீன கொந்தீசுளைப்பற்றி திரிகோணமலை அரசாட்சியாரின் உதவி ஏசண்டரிடத்திலு மறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர்யவாகளினது கட்டளையின்படி,
டபிள்யு. ற்றீ. த்தேயிலர்,
இராசாங்க விசிதரின வேலைபார்ப்பவா.

LAND SALES IN THE PROVINCE OF UVA.

IT is hereby notified for general information that lots 2,260, 8,843, and X 53, advertised for sale in the Province of Uva in the *Gazette* of July 31, 1896, have been withdrawn from sale.

By His Excellency the Governor's command,

Colonial Secretary's Office,
August 29, 1896.

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 237 P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 23, 1896.

ON Tuesday, October 13, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One allotment of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 636.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2255	Obodaella	A. C. Fraser for J. H. Carson	Crown	Patana	60 1 0

The land lies between Kahagalla and Gonamotava estates.

Upset price,—Rs. 20 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 237, P. OF U.

වම් 1896 ක්වු අගෝස්තු මස 23 වෙනි දින කොළඹ
මහසෙනුකාරිස්උත්තාන්සේගේ කන්කෝරුවෙදිය.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වු ඔක්තෝබර් මස 13 වෙනි දිනවු අගහරුවාද දවල් දෙලකට බදු එකවරින්දී වෙන්දේසිකර විකුණනට සෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදු එළා වේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙල්ලක්.

සිතියම 636. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
2255	බිබොඩඇල්ල	ජේ. එච්. කාර්සන් මහත්මයා වෙනුවට ඒ. සී. ප්‍රෙසර් මහත්මයා	පහත	60 1 0

මෙම ඉඩම කහගල සහ ගෝභාමොටාව සහ වතු දෙකට අතරේ පිහිටා තිබේ.

අක්කරයක් රූපියල් 20 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරාල්කැනගෙන්ද, විකුනුම් ගැණ තොරතුරු උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේගෙන්ද දැනගතයුතුයි.

ගරුතර ආණ්ඩුකාර උතුමානත්තන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනුකාරිස් වම්හ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for approaches to the proposed Ibbankotuwa-oya bridge near Dambulla, to wit :—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
D 797	—	Chena	Proprietors of title plan 65,740	0 2 0
12436	Ibbankotuwamukalana	Forest	Crown	0 0 27

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Matala Kachcheri, on the twenty-eighth day of September, 1896, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matala Kachcheri,
August 10, 1896.

S. M. BURROWS,
Assistant Government Agent.

විෂී 1876 ක්වූ අවුරුද්දේ තොමර රිවේ ආඥාවුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—දඹුල්ල කිවුටු නිවෙත ඉඩමක් කටයුත්තට දමනට යෝජනා කරනිවෙන පාලුවට යෑමට පාර වල් සාදන පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂී 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාවුයේ" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පාලුවට ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානව්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩමකම :—

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මතක. අ. රු. ප.
D 797	—	හේන්ඛම	තොමර 65,740 වන්න පිඹුර කඩදසියේ සඳහන්වෙන ඉඩම් අයිතිකාරයා	0 2 0
2436	ඉඩමක් කටු මුකලාන	මුකලන්ඛම	ආණ්ඩුව	0 0 27

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව නිවෙනවිට පොදුජනයට දානගැනම සඳහා හත්වෙනි වගන්තියේ බැහැර තිවෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමටලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුන්ම නොහොන් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වෂී 1896 ක්වූ සැප්තැම්බර් මස 28 වෙනි දින පස්වරු එනේ කනිසමට මාතලේ කවචේරියේදී මාඉදිරි පිටට පැමින එ කොයි අන්දමේ අයිතිවාසිකමද කියා කියාසිටින්නට බිනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට බිනෑ වට මෙයින් දැනගනුයුයි.

වෂී 1896 ක්වූ අගෝස්තු මස 10 වෙනි දින මාතලේ කවචේරියේදී.

ඇස්. ඇම්. බරෝස්,
ආණ්ඩුවේ උපඒජන්ත වමික.

1876 ම (බ්‍ර) -ත නු 3 ම ඉලක්කස්සඳඳත නින නු 7 ම පිරික්න් පිරකාර ම ඉපකොටුබාපාලය් ආන නු ම පිරික්කදේතෙහෙක්කු වේණද්‍රයතාල පිනනාස් සොලාපපටි ම කාණිකින, අං ෂා වනු :—

පිරතමපඳත ඉලකක 4,654. ශ්‍රීච්චි—තනකිරිපාරාවූ ම ඉපකොටුබාපාලය්.

නුණම.	කාණිපින නු පෙපා.	විවරම.	උරිතනාලිපින පෙපා.	විෂාලය. අ. ශා. පෙ.
D 797	—	චේල	T. P. 65,740 ම ඉලක්ක නුණමුකකාර්	0 2 0
12436	ඉපකොටු මුකලෙල	කාම	මුකු ච්චිපාලු	0 0 27

ගෙදුක්කොන්වත්තනා ගත්තනුසෙප්පුමපඳ 1876 ම (බ්‍ර) -ත නු කාණිගෙදුක්කොන්වතෙප්පහ්‍රීය සඳඳත්තින නු 6 ම පිරිවින ඉහ්පාලිකින පිරකාර ම මනුකාරොසිනේස් චපෙපින නු ඉලොසිනෙපුඳන තේෂා නිපලියවාරගන් ආනකුක කහ්පින සෙප්පි නුප්පතලු, අකකාණිකින ඉඳුසිඉපුපුකොන්ගන් අරච්චිපාල ආන ආනිපිකිලා ආනපත 7 ම පිරිවිනපඳ වේණද්‍රයපිරකාර ම නාන ඉඳුනේකකොණම පිරච්චිතමාය් වින ම පාලුසෙප්පිනෙ.

මෙහ්ලුත්ත කාණිකිනෙක්කු උරිතනුප්පෙකිනෙ චකලනු ම නාමක අලවනු අවරවනුඳය කාරිප කාර් මුලමාය් 1896 ම (බ්‍ර) පාඳුසාලිමාස ම 28 හ් තේනුපිලනෙ 1 මනිකු මාතනේ කස්චිපිලියේ ආන මුනපක වෙහිප්පටුත තත්තකකු අකකාණිපිලුගන් උඳනේතනින නු තනෙමයෙපු ම අවුඳනේ කකෙකුකුච්චිත නාම චානිකුකු ම උරිතනුකින තොකෙපෙපු ම විවරනේපු ම සොලලුමපඳ. ඉඳුලු අවරකලිඳන න් කේලකකොන්ගන්ප්පෙකිනෙ.

මාත්තනේ කස්චිපි,
1896 ම (බ්‍ර) ඉවනිපි 10 හ් ව.

ආ. ආ. පරේලු,
අරච්චි උපච්චි ඉච්චි.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for improving the grounds of the Assistant Government Agent's residence at Matala, to wit :—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
H 797	Brakmanaelagawawatta	Grass field	Mr. Senanayaka	0 1 30

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Matala Kachcheri on October 19, 1896, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Matala Kachcheri,
August 26, 1896.

S. M. BURROWS,
Assistant Government Agent.

1876 ம் (நடு)-த்து 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின் பிரகாரம் மொற்கொட எலையை துப் பரவுபண்ணுமபடி எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும காணியை, அஃதாவது:—

பிரதமபடத்து இலக்கம் 4,704. குறிச்சி—நாலுகடவத்தையைச்சோந்த காலுபியதயில். விசாலம். துண்டு. காணியினது பெயர். விவரம். உருத்தாயின பெயர். ஏ. நூ. ப. O 492 கங்கவீரம்பனசலவத்த தென்னந்தோட்டம் கங்கவீரம்பனசலை உன்னாச 0 0 4.50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணியெடுத்தகொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம பிரிவின்படி வேண்டியபிரகாரம் நான இத்தைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்க்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர மூலமாய் 1896 ம் (நடு) பிரட்டாசிமாசம் 28 ந் தேதியிலன்று பகல் 12 மணிக்கு காலி கச்சேரியில் எனமுன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம சாதுகீதம் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலி கச்சேரி, 1896 ம் (நடு) பிரட்டாசிமா 2 ந் உ. ஈ. எலியட், அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for erecting a latrine, to wit:—

Table with columns: Lot, Name of Land, Description, Name of Claimant, Extent. Row 1: T 492, Kekerrybokewatta, Coconut garden, S. P. K. R. Karuppen Chetty, 0 0 14.

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Galle Kachcheri on September 28, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests. E. ELLIOTT, Government Agent.

1876 ன்நடு ந்து 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின் பிரகாரம் ஒரு கக்கூசு கடும்படி என்னும் பகிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும காணியை, அஃதாவது:—

பிரதமபடத்து இலக்கம் 4,706. குறிச்சி—காலி கடவத்தையைச்சோந்த கச்சேரிமேலே. விசாலம். துண்டு. காணியினது பெயர். விவரம். உரித்தாளியின் பெயர். ஏ. நூ. பெ. T 492 கக்கேரிபொக்குவத்த தென்னந்தோட்டம் எஸ். பி. கே. ஆர். கருப்பன் செட்டி 0 0 14

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணியெடுத்தகொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம பிரிவின்படி வேண்டியபிரகாரம் நான இத்தைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்க்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர மூலமாய் 1896 ம் (நடு) பிரட்டாசிமாசம் 28 ந் தேதியிலன்று பகல் 12 மணிக்கு காலி கச்சேரியில் எனமுன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம சாதுகீதம் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலி கச்சேரி, 1896 ம் ஆண்டு பிரட்டாசிமா 2 ந் உ. ஈ. எலியட், அரசாட்சி ஏசண்டு.

REVENUE NOTICES.

NOTICE is hereby given that on Friday, September 11, 1896, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from October 1, 1896, to June 30, 1897, and Toll Rents from October 1 to December 31, 1896, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1896.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.—Kalutara and Negombo.

Bridges.—Embulgama, Andiambalam, Sitawaka, Giriulla, Toppu, Dandugama, Kotugoda, Grandpass, Bambalapitiya.

Canals.—Kalutara, Lock-gate at St. Sebastian, Hendala, Kittampahuwa, Negombo.

Ferries.—Hanwella, Kitulgahawatta, Pugoda, Siduwa, Anguruatota, Kepuela, Mutuwadiya, Mutwal, Digala, Henamulla.

Roads.—Ja-ela to Henaratgoda, Pasyala to Hanwella, Mirihana to Mattegoda, Kelaniya to Henaratgoda, Paman-kada to Horana, Hanwella to Nambapana, Negombo to Dunagaha, Selathandiya to Alutpola, Veyangoda to Attanagala, Pasyala to Giriulla, Kotte to Kaduwela, Panadure to Nambapana, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Colombo to Kandy between 10th and 12th mileposts, Bandaragama to Was-kaduwa, Alutgama to Radawana, Colombo to Kesbewa, Colombo to Avisawella, Colombo to Galle between 14th and 15th mileposts, Minuwangoda to Kotadeniyawa, Kotadeniyawa to Mirigama, Colombo to Kandy between 21st and 23rd mileposts, Colombo to Galle between 29th and 30th mileposts, Negombo to Giriulla between 16th and 18th mileposts.

The Kachcheri, Colombo, August 31, 1896.

A. R. DAWSON, Government Agent.

වමී 1896 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් වමී 1897 ක්වූ ජූනි මස 30 වෙනි දින දක්වා බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වෙන කොසිසම් අරක්කු රේන්දක සහ වමී 1896 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පාලම් රේන්දකන් නමුත් පළමු ගැනුම්කාරයින් විසින් වමී 1896 ක්වූ අගෝස්තු මාසේ මාසවුදල වමී 1896 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙව්වොත් ඔහුන්ගේ අලාභිට වෙනුව එකී රේන්ද වමී 1896 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි සිකුරාදා දවල් දෙකේ සකසමට කොළඹ කවිවේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහසෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඔහුය.

මගමුවේ සහ කළුතර අරක්කු රේන්ද, කොටුගොඩද, ඇඹුල්ගමද, අඹිඅම්බලමේද, දඩුගමද, තෝප්පුවේද, සිතාවකද, හිරිඋල්ලේද, වික්ටෝරියා පාලමේ සහ බම්බලපිටියේත් පාලම් රේන්ද, මගමුවේද, හැදලද, කළුතරද, සන්තබස්නියමේ සහ කිත්තන්පහුවේත් ඇලරේන්ද.

තේන්වුල්ලේද, මෝදරද, දිඹලද, හත්වැල්ලේද, කිතුල්ගමවත්තේද, පුංගාඩද, සිදුවේද, අඟුරුවාගොවේද, කැපු ඇලේ සහ මුතුවාසියේත් තොටුපල් රේන්ද.

ඡඇලේ සිට හෙතරත්ගොඩවද, පස්සාලේ සිට ගත්වැල්ලවද, මිරිහානේ සිට මත්තේගොඩවද, කැලකියේ සිට හෙතරත්ගොඩවද, පාමන්කඩ සිට ගොරනවද, හත්වැල්ලේ සිට නඹාපානවද, මගමුවේ සිට දුනානවද, මිනුවන්ගොඩ සිට කොටදෙකියාවවද, කෙල්ලන්තකන්දියේ සිට අළුතාපොලවද, වෙසන්ගොඩ සිට අත්

තනගල්ලවද, පස්සාලේ සිට හිරිඋල්ලවද, කෝවිවේ සිට කඩුවෙලවද, පානදරේ සිට නඹාපානවද, මගමුවේ සිට හිරිඋල්ලව ගත පාරේ හැකැත්ම 4රේ සහ 6රේද, 8වේ සහ 9රේ කනු අතරේද, කොළඹ සිට නුවරට ගත පාරේ හැකැත්ම 10රේ සහ 12රේ කනු අතරේද, 21කේ සහ 23රේ කනු අතරේද, බත්තාරගම සිට වස්කඩුව වද, අළුත්ගම සිට රදවානවද, කොළඹ සිට කැස්බෑව වද, කොළඹ සිට අඹිසාලේල්ලවද, කොටදෙකියාවේ සිට මිරිගමවද, කොළඹ සිට ගාල්ලට ගත පාරේ හැකැත්ම 14රේ සහ 15වේ කනු අතරේද, 29රේ සහ 30රේ කනු අතරේද, මගමුවේ සිට හිරිඋල්ලව ගත පාරේ හැකැත්ම 16රේ සහ 18වේ කනු අතරේද, ගත පාරේ තිබෙන රේන්ද.

ඒ. ආර්. ඩෝසන්, ආණ්ඩුවේ ඒජන්ත මමස.

වමී 1896 ක්වූ අගෝස්තු මස 31 වෙනි දින කොළඹ කවිවේරියේදීය.

NOTICE is hereby given that on Wednesday, October 21, 1896, at 1 o'clock P.M., the under-mentioned Toll Rents of the Chilaw District from January 1 to December 31, 1897, will be exposed for sale by public auction at the Chilaw Kachcheri :—

Ferry Tolls.

- 1. Battulu-oya.
2. Bandirippuwa.
3. Lunuwila.

Bridge Tolls.

- 1. Deduru-oya and the connected ferry toll at Mutwal.
2. Tunmodara and its branch station at Muddarawala.
3. Gin-oya at Nainamadama.

Canal Tolls.

- 1. Munatupirivu.
2. Natandiya.

Road Tolls.

Toll on the road from Giriulla to Dankotuwa at Etiyawa, and its branch station at Singakkuliya.

The purchaser will be required to deposit one-tenth of the purchase amount in cash on the day of sale, and if the sale be approved by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or cash to the amount of one-third, within thirty days of the receipt by him of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the Crown Lawyer's fees for examining title deeds of property tendered by him as security, and drawing and settling the security bond, and the expenses of appraising the properties and registering the securities.

H. WACE, Acting Government Agent.

Kurunegala Kachcheri, September 1, 1896.

වමී 1897 ක්වූ ජනවාරි මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් වෙන පලාවන දිස්ත්‍රික්කවේ තොටුපල් රේන්ද වමී 1896 ක්වූ ඔක්තෝබර් මස 21 වෙනි බදාදා දවල් 1ව නලාවන කවිවේරියේදී විකුනන්නට යෙදෙනවා ඇත.

තොටුපල් රේන්ද.

- 1. බත්තළුමස.
2. බත්තිරිප්පුව.
3. එනුවිල.

පාලම් රේන්ද.

1. තුන්මෝදර සහ ඊට අයිති මුද්දරවල අතුරේන්දය.
2. හයිනාමඩමේ ගිවිසීම.
3. දුදුරුඔය සහ ඊට අයිති මෝදර අතුරේන්දය.

ඇල රේන්ද.

1. මුනාතුපිරිවු.
2. නාන්තනවිස.

පාරේ රේන්ද.

1. ගිරිපල්ලේ සිට දන්කොටුවට සහ පාරේ ඇවි යාවල රේන්දය සහ ඊට අයිති සිත්කක්කුලියේ අතු රේන්දය.

වැඩිගණනට ඉල්ලීම කල අය නමක් ඉල්ලා පගණ නෙන් දහයෙන් කොටසක් විකිනීමේ දවසේදී මුදලෙන් බිඳින්නට ඕනෑවා සහ ආණ්ඩුකාර උතුම් නත්තනත්තෙන් විසින් විකිනීම සහිත කරනට යෙදුනොත් එම සහිත කර ඒත්තුගැනීම දැනට දින සිට නිස් දවසක් ඇතුලතදී මුල් මුදලෙන් දෙකෙන් පංගුවක් වටිනාකමට ඒත්තුගත් ඇට හෝ මුදලෙන් තුනෙන් පංගුවක් හෝ තබන්නට ඕනෑය.

තවද ඇට පිනිස කබලලද ඔප්පු සෝදිසි කිරීමට ආණ්ඩුවේ නීතිඥයන්ට ගෙවියයුතු ගාස්තුද ඇට ඔප් පුව ලියා බේරීමේ ගාස්තුද ඉඩම් තක්සේරු කෙරීම සඳහා සහ ඇට පිනිස දෙන ඔප්පු රෙජිස්ටර් කෙරීම සඳහාත් ගෙවියයුතු ගාස්තුත් ඔහු විසින් අත්පිට ගෙව න්ට ඕනෑය.

එච්. වෙස්,

වැඩබලන ආණ්ඩුවේ ඒජන්තවරයා.

වර්ෂ 1896 ක්ව අගෝස්තු මස 31 වෙනි දින කුරුමාගල කවිචේරියේදී.

கஅகள ம ஆண்டு தைமாசம் முதற் திகதி துவக்கம் மார்சுழிமாசம் ஈக ற் திகதி வரைக்கும் இதன்கீழ் சொ ல்லப்படும் ஆயக்குத்தகைகளை கஅகக ம ஆண்டு அற்பசி மாசம் க ற் திகதியாகிய புதன் கழமை பகல் க மணிக்கு சலாபக் கச்சேரியில் பிரசித்த எலத்தில் விற்கப்படும் :—

ஆத்தாயக்குத்தகை.

- க. வத்துறவை
- உ. பண்டறிப்பு.
- ஈ. லுணுவிலை.

பாலக்குத்தகை.

- க. மாயவரூரு மதற்குச்சேர்ந்த முகத்தாவாரத்தில் ஆத்தாயமும்.
- உ. தம்மோதறையு மதற்குச்சேர்ந்தமுத்தாவரூரையும்.
- ஈ. நெயரூமுடத்தில் கிந்தாய.

வெட்டாத்து ஆயக்குத்தகை.

- க. மூணுத்துப்பிரிவு.
- உ. நாத்தாண்டி.

ரேட்டாயக்குத்தகை.

க. கிறி உள்ளியிலிருந்து தங்கொட்டுவைக்குப் போ கும் வழியில் எட்டியாவளை ரேட்டாயக் குத்தகையும் அதற்குச்சேர்ந்த சிங்கக் குளியில் ரேட்டாயக் குத்த கையும்.

கொள்வனவாளன் கொள்வனவு பணத்தில் பத்திலொ ள்று பணம் விற்பனவன்றுதானே கட்ட வேண்டியது. உத்தம தேசாதிபதியவர்களால் விற்பனவு ஏற்றுக்கொ ண்டால் அவ்வேற்றுக்கொள்ளுதல் அறிவித்து முப்பது நாளைக்குள்ளாக கொள்வனவு பணத்தி லரையாசிக் குத் தகுந்த பிணைகொடுக்க அல்லது பணத்திலாகில் மூன்றி லொரு பங்கு கட்டவேண்டியது.

இன்னமும் கொள்வனவுகாரன் பிணையாகக் கட்டும் சீட்டுகளை சோதிக் கும் முடியின் தரணியுடைய சிலவர் பிணைச்சீட்டு எழுதிமுடிக்கும் சிலவும் காணிகளை தச்சரி க்கும் சிலவும் பிணைகளை நெஜிஸ்ந்நர்பண்ணும் சிலவும் கொடுக்க பணம் கட்டவேண்டியது.

எச். வேஸ்,

எக்மின் கொவந்நமேந்நு ஏஜன்று.

குறுதுகல் கச்சேரி, கஅகக ம ஆ ஆவணியி ற் கக உ.

NOTICE is hereby given that on Saturday, Sep-tember 12, 1896, at 1 P.M., will be put up for resale at the Ratnapura Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Kegalla District, from September 15 to December 31, 1896, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the months of July and August, 1896.

The purchasers at the resale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Description of Rents.

1. Toll at Bibili-oya bridge near Kitulgala.
2. Tolls at and near Ruanwella :—
 - (1) Within one mile of the bridge over the Guru-goda-oya at Ruanwella.
 - (2) At the ferry over the Kelani-ganga at Ruan-wella.
 - (3) At the ferry over the Gurugoda-oya at Angu-ruwella near Ruanwella.
 - (4) At the paved ford over the Ritigaha-oya near Ruanwella. Payment at one toll to clear all four.

W. E. DAVIDSON, Acting Government Agent.

Government Agent's Office, Ratnapura, August 31, 1896.

⓪ கி பகவ சඳහන් වෙන කැගල්ලේ දිස්ත්‍රික්කේ නොටුවල් පාලම් රේන්දලට වර්ෂ 1896 ක්ව පුලි මාසේ සහ අගෝස්තුමාසේට වාරගනනේ ගෙවිය යුතු මුදල වර්ෂ 1896 ක්වු සැප්තැම්බ්‍ර මස 12 වෙනි දින නොගොන් ඊට මන්තෙන් ප්‍රඵම ගැණුම්කාරයෝ විසින් ගෙවන්ට නොදුදනේ විනම නැවත විකිනීමෙන් වෙන්ට යෙදෙනවාමු යම් අලාභයක්ට ඔහුන් වගකීමට යටත්කර වර්ෂ 1896 ක්වු සැප්තැම්බර් මස 15 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද ඉහත කී සැප්තැම්බර් මස 12 වෙනි සෙනසුරුදු පස්වැරු එකට රත්නපුරේ කවිචේරියේදී නැවත විකු නන්ට යෙදෙන වග මෙයින් දැනුම්දෙමි. නැවත විකි නීමේදී ඉල්ලා ගන්නා අය විසින් එසේ ඉල්ලා ගන්නා ලද ගනනෙන් 10යෙන් එකක් විකුනපු දමසෙදී මුද ලෙන් බැදහබන්නට ඕනෑය.

විකිනීමට තිබෙන රේන්දහම් :

1. කිතුල්ගලට නුදුරුවූ බිබිල්ගියේ පාලම් රේන්ද යද. රුවන්වැල්ලේ සහ ඊට නුදුරුව තිබෙන රේන්දපලවල්.
2. (1) ගුරුගොඩ මිසේ රුවන්වැල්ලේ පාලමට කැනැත්මකට අතර තිබෙන රේන්දපලද.
 - (2) රුවන්වැල්ලේ කැලනියගේ තොටුවල් රේන්ද යද.
 - (3) රුවන්වැල්ලට නුදුරුව අඟුරුවැල්ලේ ගුරු ගොඩමියේ තොටුවල් රේන්දයද.
 - (4) රුවන්වැල්ලට නුදුරුව රිටිගහමියේ ගල් අල්ලා තිබෙන තොටුවල් රේන්දයද.

මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවුවොත් ඒ දවස තුලදී අනික් රේන්දපලවල්වලට ගෙවීමෙන් තිදහස්ය.

බබිල්ල, ඊ. ඩේවිසන්, ඒජන්තලත්තාන්සේ.

වර්ෂ 1896 ක්ව අගෝස්තු මස 31 වෙනි දින රත්නපුරේ කවිචේරියේදී.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1897, will be exposed for sale by public auction at the Ratnapura Kachcheri on Saturday, September 12, 1896, commencing at 1 o'clock P.M., upon the conditions specified below :—

Kegalla District.

1. Toll at Ambepussa bridge near the 36½ milepost of

the Colombo-Kandy road, within 200 yards of the bridge over the Kuda-oya.

2. Toll at Mawanella near the 56th milepost Colombo-Kandy road, within 200 yards of the bridge (together with the branch toll at Kadigamuwa between the 3rd and 4th mileposts on the Rambukkana-Dolosbage road).

3. Toll at Yattatawala near the ¼ milepost, within 200 yards of the bridge over Maha-oya on the Polgahawela-Kegalla road.

4. Toll at Karawanella bridge, near the 38th milepost, within 200 yards of the northern end of the bridge over the Kelani-ganga on the road from Avisawella to Yatiyantota and Ruwanwella.

5. Toll at Bibili-oya between the 52nd and 53rd mileposts, within 200 yards of the bridge on the Yatiyantota-Gingathena road.

6. Tolls at and near Ruwanwella, viz:—

(1) Toll within one mile of the bridge over the Gurugoda-oya at Ruwanwella.

(2) At the ferry over the Kelani-ganga at Ruwanwella.

(3) At the ferry over the Gurugoda-oya at Anguruwella near Ruwanwella.

(4) At the paved ford over the Ritigaha-oya near Ruwanwella. (Payment at one toll to clear all four.)

7. Toll at Arandera ferry between 4th and 5th mileposts, within 200 yards of the ferry across the Gurugoda-oya on the road from Ballapana to Ritigaha-oya.

Roads.

8. Toll on the road Rambukkana-Dolosbage at Gewilipitiya near the 16th milepost.

9. Toll on the road Kegalla-Bulatkohupitiya at Hettimulla.

10. Toll on the road Warakapola-Ruwanwella at Mayinoluwa.

11. Toll on the road Colombo-Kandy at the 45½ milepost at Ambanpitiya to the west of the Public Works Department store.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale.

The ten per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the lands to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering the security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

Ratnapura Kacheheri,
August 29, 1896.

W. E. DAVIDSON,
Acting Government Agent.

විෂි 1897 ක්වු ජනවාරි මස පළමුවෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි සහන සඳහන්වෙන සර්වත්ව දිසාවේ නොටුපල් පාලම් රේඛ පහක දක්වන කොන්දේසිවලට යටත්ව විෂි 1896 ක්වු සැප්තැම්බර් මස 12 වෙනි සැතියන පස්වරු එකට පටන් ගෙන රත්නපුරේ කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුණනට යෙදෙන බව මෙයින් දැනුම්දෙමි.

කැගල්ලේ දිස්ත්‍රික්කේ.

1. කුඩාමිසේ පාලමේ සිට ජර 200යක් ඇතුලත, කොළඹ සිට මහනුවරට යන පාරේ හැකැක්ම 36½ කනුවට නුදුරු අඹේපුස්සේ පාලම් රේඛදෙස.

2. මාවනැල්ලේ පාලමේ සිට ජර 200යක් ඇතුලත කොළඹ සිට මහනුවරට යන පාරේ හැකැක්ම 56 කනුවට නුදුරු මාවනැල්ලේ පාලම් රේඛදෙස සහ රඹුක්කන සිට දෙලොස්බාගයට යන පාරේ හැකැක්ම 3 සහ 4෧෮ කනු අතරේ තිබෙන කහිනවුලේ රේඛදෙස.

3. පොල්ගහවෙල සිට කැගල්ලට යන පාරේ මහ මිසේ පාලමේ සිට ජර 200ක් ඇතුලත හැකැක්ම ¼ කනුවට නුදුරු යටතාවල පාලම් රේඛදෙස.

4. අවිස්සාවේලේ සිට යටිතැන්කොටට යන රුවන් වැල්ලට යන පාරේ කැලනි ගඟේ පාලමේ උතුරු කොනේ සිට ජර 200ක් ඇතුලත හැකැක්ම 38 කනුවට නුදුරු කරවනැල්ලේ පාලම් රේඛදෙස.

5. යටිතැන්කොට හිට ගිනිගත් හේනට යන පාරේ පාලමේ සිට ජර 200ක් ඇතුලත හැකැක්ම 52 සහ 53 කනු අතරේ බිඳිලිමිසේ පාලම් රේඛදෙස.

රුවන්වැල්ල සහ ජර නුදුරුව තිබෙන රේඛපලවල්.

1. රුවන්වැල්ලේ ගුරුගොඩමිසේ පාලමට හැකැක්මක් ඇතුලත තිබෙන ගුරුගොඩමිසේ පාලම් රේඛදෙස.

2. රුවන්වැල්ලේ කැලනිගඟේ කොටුපල් රේඛදෙස.

3. රුවන්වැල්ලට නුදුරුව අගුරුවැල්ලේ ගුරුගොඩමිසේ කොටුපල් රේඛදෙස.

4. රුවන්වැල්ලට නුදුරුව ඊටිගහමිසේ ගල් අල්ලා තිබෙන කොටුපල් රේඛදෙස. මෙයින් එක රේඛදෙස පලකදී රේඛදකාසි ගෙවීමෙන් ඒ දවස තුලදී අහක් රේඛදපලවල්වලට ගෙවීමෙන් නිදහස්ය.

7. බල්ලාපාන හිට ඊටිගහමිසට යන පාරේ ගුරුගොඩ මිසේ කොටුපල් හිට ජර 200ක් ඇතුලත හැකැක්ම 4 සහ 5 කනු අතරේ අරන්දර කොටුපල් රේඛදෙස.

8. රඹුක්කන සිට දෙලොස්බාගයට යන පාරේ හැකැක්ම 16 කනුවට නුදුරු හැච්ලිපිටියේ පාරේ රේඛදෙස.

9. කැගල්ලේ සිට බුලත්කොහුපිටියට යන පාරේ හෙට්ටිමුල්ලේ පාරේ රේඛදෙස.

10. වරකාපොල සිට රුවන්වැල්ලට යන පාරේ මයිත්තොඵලේ පාරේ රේඛදෙස.

11. කොළඹ සිට මහනුවරට යන පාරේ හැකැක්ම 45½ කනුවට සමීප ප්‍රසිද්ධකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඉස්පෝරුවට බස්නාඉරින් තිබෙන අඹන්පිටියේ පාරේ රේඛදෙසක්ය.

විකිනීමේ කොන්දේසි.

ඉල්ලා ගන්නාලද ගණනෙන් සියයට දහය බැගින් ගණනක් විකිනීම නවවු වගාව මුදලෙන් බැඳගබන්පි ඕනෑය. හරුහර ආණ්ඩුකාර දතුමානන්වහන්සේගේ ඒත්තුගැනීම ගැනුම්කාරයට දන්වු වගාව ඕනෑකරන ඇප සම්පූර්ණිකර දෙන්නට නොයෙදුනේවිනම් ඉහතකී බැඳගබන්ට යෙදුනු දහයෙන් එක දඩවටවෙනුව අල්ලා ගන්ට යෙදේ.

ඇපේට බිඳිනලද ඔප්පුවල පේන ඉඩම් ඇපේට බැඳ දීමට මනාපබව කියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත් සන්කර දෙනලද ලියුමක් තැනුව එම ඔප්පු බාරගන්ට නොයෙදේ.

ඇපේට දෙනලද සියළුම ඔප්පුවල සඳහන්වෙන ඉඩම් අන්කීසි උකසකට ඇපේකට බැඳී හැනි ගැවියට ගම්බිම් ලියා සටහන්කරන ඊප්ප්පුරුකැගගෙන් සහ තික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ ඔප්පු සමග එවන්ට ඕනෑය. එම සහතිකපත්‍රය ඇපදෙන තැනැත්තාගේ විසඳුමෙන් ලබාගන්ට ඕනෑය. ඉහත සඳහන්කල පාලම් රේඛදවලට රේඛදකාසි අසකෙරීම ආණ්ඩුවේ ප්‍රකාසනවල නියමකර තිබෙනවානු ස්ථාන වලදීම අසකරණවා මිස වෙන මොහොම ස්ථානයකදී වන් අසකරන්ට බැරිය.

වැසිදුර කරණ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ ගෙන් දහගන්ට පුළුවන.

වැසිදුර කොන්දේසි විකිනීම පටන්ගන්ට පුළුමයෙන් කියවා තේරුම්කර දෙනු ලැබේ.

බිඳිල්ල, ඊ. ඩේවිඩ්සන්,
වැඩබලන ඒජන්තලන්තාන්සේ.

විෂි 1896 ක්වු අගෝස්තු මස 29 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,496, W. P.

Colonial Secretary's Office,
Colombo, September 2, 1896.

At noon on Tuesday, October 20, 1896, the Hon. the Government Agent of the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,280. Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
7734	Galabodagala	Millate	1 0 20

Preliminary plan 10,230. Situation—Gangaboda pattu of Siyane korale.

U 689	Hikgahawatta	Millate	1 0 4
T 689	Do.	do.	2 1 36

Preliminary plan 10,200. Situation—Gangaboda pattu of Siyane korale.

X 672	Nagahawatta or Punchikudumbia	Millate	0 0 37
-------	-------------------------------	---------	--------

Preliminary plan 10,156. Situation—Gangaboda pattu of Siyane korale.

U 660	Karugahadeniya	Millate	2 0 4
-------	----------------	---------	-------

Preliminary plan 10,234. Situation—Palle pattu of Salpiti korale.

Z 689	Diyaporangahawatta	Ereuwala	0 2 15
-------	--------------------	----------	--------

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command.

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,496, W. P.

වෂී 1896 ක්වූ සැප්තැම්බර් මස 2 වෙනි දින කොළඹ මහසෙනෙහි නාරිස් උත්තාන්සේගේ කන් තෝරුවේදීය.

ඉස්තානීර් දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂී 1896 ක්වූ ඔක්තෝබර් මස 20 වෙනි දිනවූ අඟ හරුවාද දවාලට කොළඹ කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 10,280.

පිහිටා තිබෙන්නේ—ගහබොඩපත්තුවේ සීනාකෝරලේ.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
7734	ගලබොඩගල	මිල්ලතෙ	1 0 20

සිතියම 10,230.

U 689	හික්ගහවත්ත	මිල්ලතෙ	1 0 4
T 689	එම	එම	2 1 36

සිතියම 10,200.

X 672	නාගහවත්ත නොහොත් පුත්චි කුච්චිචිය	මිල්ලතෙ	0 0 37
-------	----------------------------------	---------	--------

සිතියම 10,156.

U 660	කරගහදෙණිය	මිල්ලතෙ	2 0 4
-------	-----------	---------	-------

සිතියම 10,234.

Z 689	දියපොරගහවත්ත	ඇරුවිල	0 2 15
-------	--------------	--------	--------

අක්කරයක් මිලකර තිබෙන්නේ රු. 10 ය බැගින්. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජන් උල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා ඔස්තානීර් පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,
ඩබ්ලිවු. පී. ටේලර්,
වැඩබලන මහසෙනෙහි නාරිස් වම්භ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

Continued from page 917.

NOTICE is hereby given that the lots 11,235, 11,236, 11, 238, 11,241, 11,242, 11,245, 11,246, 11,247, 11,255, 11,256, 11,258, and 11,259, advertised for sale at the Matara Kachcheri on September 23, 1896, and following days, are only for settlement and not for general sale.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

LAND SALES IN THE PROVINCE OF UVA.

Continued from page 920

No. 238, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 24, 1896.

ON Tuesday, October 20, 1896, at noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Buttala Division of the Badulla District of the Province of Uva.
Preliminary plan 544. Village—Mupane.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Y 60	The Eastern Produce and Estates Company	Ganethy Kirihamy Kiriwanthe	Garden and house	4 2 11
A 61	Do.	Mupane vihare	Garden	1 0 5
B 61	Do.	Mupane and Maragala vihare	Paddy field	2 0 15
D 61	Do.	Ratnayaka	Garden and house	4 0 19
E 61	Do.	Baronchi Appuhamy	Uncultivated chena	0 2 17

Lots Y 60, A 61, B 61, D 61, are for settlement.
Lot E 61 for sale, at Rs. 25 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 238, P. OF U.

වම 1896 ක්වු අගොස්තු මස 24 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිජලන්තාන්සේගේ කන්තෝරුවේදීය.

උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු ඔක්තෝබර් මස 20 වෙනි දිනවු අහඹුදායාද දවල් 1 ව බදු එකවරින්දී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උඩ දිසාවේ බදු එ පලාතේ වුක්කල කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබෙලි.
සිතියම 544. ගම—මුල්පතේ.

යො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කිසිතා.	අන්දම.	මහත. අ. රු. ප.
Y 60	ජ්ජේර්න්ප්‍රොඩ්ස් සහ වතු සමාගම	ගන්ඇති කිරිහාමි	වත්ත සහ ගේ	4 2 11
A 61	එම	මුල්පතේ විහාරය	වත්ත	1 0 5
B 61	එම	එම සහ බරගල විහාරය	කුඹුර	2 0 15
D 61	එම	රත්නායක	වත්ත සහ ගේ	4 0 19
E 61	එම	බාරොන් වි අප්පුහාමි	වැඩ නොකල හේන	0 2 17

කැබලි Y 60, A 61, B 61, D 61, තිරවුල් කර දීම පිනිසද, E 61 විකිනීමටද ප්‍රසිධකර තිබේ.
අක්කරයක් රුපියල් 25 ගනනේ විකුණන්නට යෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ උඩ දිසාවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්සු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරිජ වමන.

No. 239, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 24, 1896.

ON Tuesday, October 20, 1896, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portion of Crown Land, on the term authorized by Government.

An allotment of land situated in the Buttala division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1666	Muppaine	The Eastern Produce and Estates Company	Crown	Forest	88 2 0

Upset price,—Rs. 25 per acre.

N.B.—The land lies to the south of Moneratenna estate and west of Kumaradola estate.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 239, P. OF U.

වර්ෂ 1896 ක්වූ අගෝස්තු මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ කන්දෝරුවේදීය.

ඉහත දිනට අගෝස්තු මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ කන්දෝරුවේදීය. ඉහත දිනට අගෝස්තු මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ කන්දෝරුවේදීය.

ඉහත දිනට අගෝස්තු මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ කන්දෝරුවේදීය.

සිතියම 544. අයිතිකම කියවනා—අගෝස්තු.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහක.
1866	මුල්පනේ	ජේට්ටේ ප්‍රොඩුසුස් සහ වතු සමාගම	කැලේ	88 2 0

සැලකිය යුත්තක්:—මොරතුත්තේ වත්තෙන් දකුණටද, කුමාරදොල වත්තෙන් බස්නාහිරටද මෙම ඉඩම පිහිටා තිබේ.

අක්කරයක් රූපියල් 25 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනල්කැනගෙන්ද, විකුනුම් ගැණ තොරතුරු ලැබීමට අගෝස්තු මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ කන්දෝරුවේදීය.

ගරුකර අගෝස්තුකාර උතුමානන්වගන්දේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. චෙලර්,
වැඩබලන මහසෙනෙවුන්ගේ මමිහ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 242, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 2, 1896.

ON Wednesday, October 28, 1896, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 191. Three Korales, Panawal korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
4451	Kirigalahena	Crown Situation—Udayogama.	Forest (for sale)	11 0 0
Preliminary plan 119. Atulugam korale.				
2525	Heraliwattahena and seven others	R. M. Dawkin Situation—Aludeniya.	Liberian coffee (for settlement and certificate of quiet possession)	89 0 0
2526½	Kahabatahena	do.	do.	32 1 35
Preliminary plan 529. Beligal korale, Kandupita pattuwa.				
1375	Porapolgahahena, Ambagahamulatennehena, &c.	Crown Situation—Puspone.	Chena (for sale)	16 3 37
1375½	Do.	Jotihami	Chena (for settlement and certificate of quiet possession)	4 0 0
Preliminary plan 596. Gandolaha pattuwa.				
1787	Kandanemukalana	Crown Situation—Nawagomuwa.	Forest (for sale)	5 0 0
E 74	Watuhennullepahaladeniyepillewa	H. Balahami and another	Chena (for settlement and certificate of quiet possession)	0 0 12
F 74	Ihalapansalewatta	Medankara Unnanse	Old garden (for settlement and certificate of quiet possession)	0 3 0
Preliminary plan 197.				
396	Kongahamulahena	Crown Situation—Walagama.	Chena (for sale)	1 3 10
Preliminary plan 285.—Paranakuru korale, Tumpalata pattu.				
605	Petangalahena	P. Kiri Banda and others Situation—Nikapitiya.	Low jungle (for settlement and certificate of quiet possession)	3 2 37

Lot.	Name of Laed.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
5621	Morawiladeniyehena	Preliminary plan 8,178. Situation—Miyapalawa. Crown	Chena (for sale)	6	0	19
L 69	Ganwedipelekumbura	Preliminary plan 550. Situation—Telleke. T. K. Belinda and others	Field (for settlement)	0	1	33
1514	Oruwaketuhena	Preliminary plan 565.—Mawata pattuwa. Situation—Ekiriyaagala. T. A. Appuhami and others	Forest (for sale)	8	0	28
1515	Oruwaketuwahena	do.	do.	0	1	13
1516	Oruwaketuwadeniyakumbura	T. A. Appuhami	Field (for sale)	0	0	29
1517	Oruwaketudeniyakanata	do.	Threshing floor (for settlement)	0	0	3
1518	Oruwaketudeniyaowita	Appuhami and others	Owita (for settlement)	0	0	8
105	Kendagollehena	Preliminary plan 51. Situation—Ambawala. W. M. Kiri Banda and others	Chena (for sale)	1	2	7
106	Walikukuldeniyehena	do.	do.	1	3	7
107	Ambagahadeniyahena	do.	do.	5	3	38
108	Ambawalilewattehena	do.	do.	6	3	33
525	Ehelagalehena	Preliminary plan 251.—Galboda korale, Egodapota pattuwa. Situation—Galatara. Crown	do.	17	0	10
529	do.	do.	do.	39	2	0
5171	Kumbalangetennehena	Preliminary plan 7,974.—Galboda korale, Egodapota pattuwa. Situation—Kappagoda. G. Mudiyanse	Chena (for sale or settlement)	1	0	27
5295½	Pitakandedorowehena	Preliminary plan 8,019.—Galboda korale, Egodapota pattuwa. Situation—Diwela. J. Kira and others	Chena (for settlement)	7	1	22
189	Hampilanagahahena	Preliminary plan 107.—Galboda korale, Egodapota pattuwa. Situation—Asmadale. M. A. Dingiri Appuhami and another	Forest (for sale)	8	0	0*
3304	Kahakolalandshena	Preliminary plan 7,481.—Galboda pattuwa. Situation—Kadigomuwa. Crown	Chena (for sale)	2	2	20
1166	Kapuhena	Preliminary plan 454.—Kinigoda korale, Walgam pattuwa. Situation—Kudagama. Crown	Chena (for sale)	2	0	7
618	Mederihena	Preliminary plan 300.—Kinigoda korale, Walgam pattuwa. Crown	Chena (for sale)	3	1	0
619	Do.	do.	do.	1	1	37
620	Do.	do.	do.	1	2	29
5712	Miriswelgollamukalana	Preliminary plan 5,360.—Deyaladahamuna pattuwa. Situation—Andiramada. Crown	Forest (for sale)	5	3	18

* Value of timber, Rs. 10.

Upset price,—Rs. 50 per acre for lot 4,451 ; Rs. 40 per acre for lots 1,375, 1,516 ; Rs. 20 per acre for lots 1,787, 5,712 ; Rs. 10 per acre for lots 396, 5,621, 1,514, 1,515, 105, 106, 107, 108, 525, 529, 5,171, 189, 3,304, 1,166, 618, 619, and 620.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

W. T. TAYLOR.
Acting Colonial Secretary.

No. 242, P. OF S.

වර්ෂ 1896 ක්වූ සැප්තැම්බර් මස 2 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිතුමාගේ කන්සෝර්ටුවේදී.

සබරගමු දිසාවේ කැගල්ලේ දිස්ත්‍රික්කුවේ උපද්විජ්ජනපදයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ තියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ මක්කෝම්බු මස 28 වෙනි දිනවූ බද්ද සමඟ එකට කැගල්ලේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් තේරුණට යෙදෙනවා ඇත.

උබරගමු දිසාවේ කැගල්ල පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 32යි.

නො.	සිතියම	කෝරලයේ පනවල්කෝරලේ.	තිබෙන ස්ථානය—	මහත.
			උඩකෝරල.	අ. රු. ප.
4451	කිරිගලහේන	ආණ්ඩුව	මුකලාන (විකිනිමට)	11 0 0
2525	ගෙරලිවත්තේ හේන සහ තවත් හේන	ආර්. ඇම්. ඩෝකින්	රටකෝපි (බේරීමට සහ තිරවුල් මජ්ඣමන් දීමට)	89 0 0
2526½	කහබඩොහේන	එම	එම	32 1 35

WHEREAS it appears to me that cattle disease exists in the villages of Mitalawwa Herakola, Illawatura, Sinhayapitiya, Hatugoda, Gampolawela, Kirinda, and Kahatapitiya, in Udapalata of the District of Kandy, I, Allanson Bailey, Government Agent of the Central Province, in accordance with the provisions of section 3 of Ordinance No. 9 of 1891, do hereby declare and proclaim that the said villages of Mitalawwa, Herakola, Illawatura, Sinhayapitiya, Hatugoda, Gampolawela, Kirinda, and Kahatapitiya, all of which are bounded on the east by Mahaweli-ganga, south by Gadadessekanda, and Ambuluwawa, on the west by Palambe, Ingurupolahinna, Getane-ela, Diggalpotta, road to Ambagamuwa, Galpotta-ela, and Mahaweli-ganga, and on the north by road to Ganhata and Kuragala, are infected areas.

This Proclamation shall take effect from the date thereof.

Given under my hand at Kandy, this 27th day of August, 1896.

ALLANSON BAILEY,
Government Agent.

Central Province, in accordance with the provisions of section 3 of Ordinance No. 9 of 1891, do hereby declare and proclaim that the said villages of Yatigammana, Kotaligoda, and Menikdewela—all of which are bounded on the east by the limit of the village Doluwa, on the south by the limits of villages Deldeniya and Ratwewala, on the west and north by the limit of Tumpane division—are infected areas.

This proclamation shall take effect from the date thereof.

Given under my hand at Kandy, this 31st day of August, 1896.

ALLANSON BAILEY,
Government Agent.

WHEREAS it appears to me that cattle disease exists in the several villages of the Dambewinnepalata in Udukinda, Badulla District, I do hereby, in accordance with section 3 of Ordinance No. 9 of 1891, declare and proclaim that the villages in Dambewinnepalata above-named are infected areas.

FRED. BOWES,
for Government Agent.

Badulla Kachechi,
August 28, 1896.

WHEREAS it appears to me that cattle disease exists in the villages of Yatigammana, Kotaligoda and Menikdewela, in Yatinuwara, of the District of Kandy, I, Allanson Bailey, Government Agent of the